



මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී

236, ගාලු පාර, කොළඹ 03. දුරකථන: 011-2343720-7

www.mi.com.lk

2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 29(5) වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම.

2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ සහ මාසික කාලච්ඡේදය සඳහා මූල්‍ය දත්ත (විගණනය නොකළ)

ලාභාලාභ ප්‍රකාශය	වත්මන් කාලපරිච්ඡේදය		පෙර කාලපරිච්ඡේදය	
රුපියල් මිලියන වලින්	01/04/2025 සිට 30/09/2025	පොලී ආදායම් % ක් ලෙස	01/04/2024 සිට 30/09/2024	පොලී ආදායම් % ක් ලෙස
පොලී ආදායම්	6,781	100.0%	5,361	100.0%
පොලී වියදම්	(3,298)	-48.6%	(2,551)	-47.6%
ශුද්ධ පොලී ආදායම	3,484	51.4%	2,809	52.4%
වෙළෙඳ ක්‍රියාකාරකම්වලින් ලාභ / (අලාභ)	(10)	-0.1%	(8)	-0.1%
වෙනත් ආදායම්	614	9.1%	221	4.1%
මෙහෙයුම් වියදම් (හානිකරණ රහිත)	(2,654)	-39.1%	(2,036)	-38.0%
හානිකරණය	(129)	-1.9%	(34)	-0.6%
බදු පෙර ලාභය	1,305	19.2%	953	17.8%
බදු*	(801)	-11.8%	(579)	-10.8%
බදු පසු ලාභය	504	7.4%	375	7.0%

* වතු බදු (මූල්‍ය සේවා මත වැටී බද්ද වැනි) සහ සෘජු බදු (ආයතනික ආදායම් බද්ද) ඇතුළුව

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	වත්මන් කාලපරිච්ඡේදය		පෙර කාලපරිච්ඡේදය	
රුපියල් මිලියන වලින්	30.09.2025 දිනට	මුළු වත්කම් වලින් % ලෙස	30.09.2024 දිනට	මුළු වත්කම් වලින් % ලෙස
වත්කම්				
මුදල් සහ බැංකුවල ඇති තැන්පතු	5,882	6.0%	1,136	1.9%
රජයේ සුරැකුම්පත්	4,405	4.5%	4,487	7.6%
සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු	84	0.1%	61	0.1%
ණය (සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු ණය හැර)	75,774	77.9%	43,099	73.3%
හිමිකම් ප්‍රාග්ධන ආයෝජන	5,007	5.1%	4,505	7.7%
ආයෝජන දේපල	258	0.3%	259	0.4%
දේපළ, පිරිසහ සහ උපකරණ**	5,059	5.2%	4,742	8.1%
වෙනත් වත්කම්***	801	0.8%	538	0.9%
මුළු වත්කම්	97,269	100.0%	58,825	100.0%
වගකීම්				
බැංකු වලට ගෙවිය යුතු	22,541	23.2%	5,126	8.7%
සම්බන්ධිත පාර්ශවයන්ට ගෙවිය යුතු	-	0.0%	-	0.0%
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	51,424	52.9%	38,866	66.1%
වෙනත් ණය ගැසීම්	4,867	5.0%	-	0.0%
වෙනත් වගකීම්****	2,983	3.1%	2,238	3.8%
මුළු වගකීම්	81,814	84.1%	46,230	78.6%
හිමිකම්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය	36	0.0%	36	0.1%
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	941	1.0%	887	1.5%
රඳවා ගත් ඉපැයුම්	5,664	5.8%	3,482	5.9%
වෙනත් සංචිත*****	8,813	9.1%	8,189	13.9%
මුළු හිමිකම්	15,454	15.9%	12,595	21.4%
මුළු හිමිකම් හා වගකීම්	97,269	100.0%	58,825	100.0%
කොටසකට ශුද්ධ වත්කම් (රු)	5,141		4,190	

ඉහත සඳහන් ණය සහ අත්තිකාරම්, දේපල පිරිසහ සහ උපකරණවල හානිකරණ සහ ක්‍ෂයවීම්වල ශුද්ධ අගයන් වේ.

** දේපළ, පිරිසහ සහ උපකරණවලට භාවිත අයිතිය ඇති වත්කම්, කල්බදු දේපළ සහ අස්පාශ්‍ය වත්කම් ඇතුළත් වේ.

*** අනෙකුත් වත්කම් අතරට අනෙකුත් මූල්‍ය වත්කම් සහ කොභ ඇතුළත් වේ.

**** අනෙකුත් වගකීම් අතරට අනෙකුත් මූල්‍ය වගකීම්, වත්මන් බදු වගකීම්, කල් දැමූ බදු වගකීම්, විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් සහ කල්බදු වගකීම් ඇතුළත් වේ.

***** අනෙකුත් සංචිත අතරට ප්‍රත්‍යගණන සංචිතය, සාමාන්‍ය සංචිත සහ වෙනත් විස්තීර්ණ ආදායම් සංචිත හරහා සාධාරණ වටිනාකම ඇතුළත් වේ.

ප්‍රධාන කාර්ය සාධන දර්ශක				
අයිතමය	30.09.2025 දිනට		30.09.2024 දිනට	
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය	තර්ජ	අවශ්‍ය	තර්ජ	අවශ්‍ය
1 වන ස්ථරයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	11.55%	8.50%	14.92%	8.50%
මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය	17.49%	12.50%	16.17%	12.50%
අරමුදල් ප්‍රාග්ධනයට තැන්පතු වගකීම් අනුපාතය	23.44%	10.00%	24.74%	10.00%
ණය කළමි ශුණාත්මකතාවය				
දළ අදියර 3 ණය අනුපාතය	4.65%		8.86%	
ශුද්ධ අදියර 3 ණය අනුපාතය	2.84%		6.18%	
ශුද්ධ අදියර 3 ණයට මුලික ප්‍රාග්ධන අනුපාතය	21.98%		33.31%	
අදියර 3 හානිකරණ ආවරන අනුපාතය	40.26%		32.61%	
සම්පූර්ණ හානිකරණ ආවරන අනුපාතය	2.34%		3.40%	
ලාභදායීත්වය				
ශුද්ධ පොලී ආන්තිකය	7.16%		9.55%	
වත්කම් මත ප්‍රතිලාභය	2.68%		3.24%	
හිමිකම් මත ප්‍රතිලාභය	6.52%		5.95%	
ආදායම් මත පිරිවැය අනුපාතය	64.92%		67.34%	
ද්‍රවශීලතාවය				
පවතින ද්‍රවශීල වත්කම්වලට ද්‍රවශීල වත්කම්				
අවශ්‍යතා අනුපාතය (අවම 100%)	203.03		148.66	
ද්‍රවශීල වත්කම් වලට බාහිර අරමුදල් අනුපාතය	13.37		13.33	
නාමික තොරතුරු				
ශාඛා ගණන	84		61	
බාහිර ණය ශ්‍රේණිය	බීබී ශ්‍රේණිගත ධර්මී අනුව Long-term Financial Institution Rating at BBB-(lka) (Stable outlook)		බීබී ශ්‍රේණිගත ධර්මී අනුව Long-term Financial Institution Rating at BBB-(lka) (Stable outlook)	

2025 සැප්තැම්බර් 30 සහ 2024 සැප්තැම්බර් 30 න් අවසන් වූ කාල සීමාව සඳහා නිකාශිත අධිකාරියක් විසින් කිසිදු නිකාශිත දඬුවම් හෝ තැන්පතු සීමා, ණය ගැනීම් සහ ණය දීම් සීමා කිසිවක් සමාගමට අදාළව පනවා නැත.

සහතික කිරීම

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, මූල්‍ය අධ්‍යක්ෂ, කළමනාකාර අධ්‍යක්ෂ සහ අනුකූලතා නිලධාරී වන අප විසින් සාමුහිකව පහතින් සහතික කර ඇති පරිදි,

(අ) ඉහත ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියම කර ඇති ආකෘතියට හා අර්ථ දැක්වීම් වලට අනුකූලව සකස් කර ඇත.

(ආ) බලපත්‍රලාභී මූල්‍ය සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශනවල අන්තර්ගත තොරතුරු විගණනය කළ තොරතුරු ලෙස සඳහන් නොවන්නේ නම් විගණනය නොකළ තොරතුරු ලෙස සලකනු ලැබේ.




දේවා ඇරච්චි
ප්‍රධාන මූල්‍ය නිලධාරී/අධ්‍යක්ෂ (මණ්ඩල නොවන)
20.11.2025



ශාන්ති ජේමරත්න
අනුකූලතා නිලධාරී
20.11.2025



අර්ශාද් අලි
මූල්‍ය අධ්‍යක්ෂ
25.11.2025



ජෙරාජි මන්ඩාපි
කළමනාකාර අධ්‍යක්ෂ
20.11.2025

පැහැදිලි කිරීමේ වචනාවලිය

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා අනුපාත	මෙමගින් තැන්පතුකරුවන්ට හා ණය ගිණිගන්ව බලපෑමක් නොමැතිව අලාභ අවශෝෂණය කර ගැනීමට මූල්‍ය ආයතනයට ඇති හැකියාව පෙන්වුම් කරයි. මෙම අනුපාතය ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විධානයේ නියම කර ඇති පරිදි ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම් වලින් බෙදීමෙනි. ආයතනයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා අනුපාත ඉහළ අගයක් දරයි නම්, එම ආයතනයේ පාඩු දැරීමේ හැකියාව ඉහළ බව මෙමගින් පෙන්වුම් කරයි.	සමස්ත ප්‍රාග්ධනය	කොටස් සහ ණය, ප්‍රත්‍යාගණන ලාභ, හානිකරණ දීමනා වැනි ලක්ෂණ සහිත උපකරණ ඇතුළුව ස්ථර 1 සහ පරිපූරක ප්‍රාග්ධනය නියෝජනය කරයි.
අදියර 3 හානිකරණ ආවරණ අනුපාතය	අදියර 3 ණය සහ අත්තිකාරම් සඳහා පාඩු දීමනා මට්ටම පෙන්වුම් කරයි.	අවදානම් මත බර තැබූ වත්කම්	ශේෂ පත්‍රයේ සඳහන් අවදානම් මත බර තැබූ වත්කම් සහ මුළු ණය කළඹට සමාන අවදානම් මත තැබූ ශේෂ පත්‍රයෙන් පරිබාහිර වත්කම් සහ ද්විත්වයේ එකතුව වේ.
මුළු හානිකරණ ආවරණ අනුපාතය	මුළු ණය සහ අත්තිකාරම් සඳහා සම්පූර්ණ පාඩු දීමනා මට්ටම පෙන්වුම් කරයි.	පළමු ස්ථර ප්‍රාග්ධන අනුපාතය	පළමු ස්ථර ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම් වල ප්‍රතිශතයක් ලෙස.
ශුද්ධ පොලී ආන්තිකය	මූල්‍ය ආයතනයේ මූලික ව්‍යාපාර මෙහෙයුම්වල ලාභදායීත්වය පෙන්වුම් කරයි. එනම් ණය සහ අත්තිකාරම් ලබාදීම සහ තැන්පතු බාරගැනීම.	සමස්ත ප්‍රාග්ධන අනුපාතය	සමස්ත ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම් වල ප්‍රතිශතයක් ලෙස.
ආදායම් මත පිරිවැය අනුපාතය	ණය සහ අත්තිකාරම් මත හානිකරණ ගාස්තු හැර මෙහෙයුම් වියදම ශුද්ධ ආදායමේ (ශුද්ධ පොලී ආදායම සහ වෙනත් ආදායම්) ප්‍රතිශතයක් ලෙස. මෙම අනුපාතය අඩු අගයක් පැවතීම ඉහළ ලාභදායීත්වයකට හේතු වේ.	අරමුදල් ප්‍රාග්ධනය	ගෙවූ ප්‍රාග්ධනය, ස්ථර නිදහස් සංචිත සහ මහ බැංකුව විසින් අනුමත කරන ලද වෙනත් සුරැකුම්පත්.
ද්‍රවශීල වත්කම්	ද්‍රවශීල වත්කම් යනු කෙටි කාල සීමාවකදී පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි වත්කම් වේ.	ශුද්ධ පොලී ආන්තිකය	වාර්ෂික ශුද්ධ පොලී ආදායම (පොලී ආදායම අඩු පොලී වියදම්) මුළු වත්කම්වල ප්‍රතිශතයක් ලෙස (කාල සීමාව අවසානයේ).
සීමාවන්	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති උපරිම සීමාවන්	වත්කම් මත ප්‍රතිලාභ	බදු වලට පෙර වාර්ෂික ලාභය මුළු වත්කම් හි ප්‍රතිශතයක් ලෙස දැක්වේ. (කාල සීමාව අවසානයේ)
අඩු ප්‍රමාණ කිරීම	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති විධානවලට අනුකූලව අදාළ ව්‍යාපාර මෙහෙයුම් අඩු කිරීම.	හිමිකම් මත ප්‍රතිලාභ	බදු වලට පසු වාර්ෂික ලාභය මුළු ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස නිරූපණය වේ. (කාල සීමාව අවසානයේ)
අත්තිවූවීම	ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝග මත මූල්‍ය සමාගමේ අදාළ ගනුදෙනු අත්තිවූවීම.	බාහිර අරමුදල්	තැන්පතු හා ණයගැනීම් පමණක් අන්තර්ගත වේ.
පළමු ස්ථරයේ ප්‍රාග්ධනය	ස්ථර කොටස් හිමියන්ගේ කොටස් සහ සංචිත නියෝජනය කරයි.		